

මුදල් කොමිෂන් සභාව

අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ - 2016

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඡ (4) වගන්තියට අනුව)

2016 ජනවාරි

දුරකථන:

දුරකථන: 011 2556840

Telephone: 011 2556840

සභාපති

Chairman:

(+94) 011 2556840

ලේකම්

Secretary:

(+94) 011 2556831

කාර්යාලය

Office:

(+94) 011 2556834
011 3071324

ෆැක්ස්:

Fax

(+94) 011 2556836
011 2556837

විද්‍යුත් තැපෑල

e-mail

fincom@sltnet.lk



48, වජිර පාර,
කොළඹ 04.

48, වජිරා වීථි,
කොළඹ-04, ශ්‍රී ලංකා.

48, Vajira Road,
Colombo 04, Sri Lanka.

මුදල් කොමිෂන් සභාව
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154'ප' ව්‍යවස්ථාව යටතේ
පිහිටුවන ලදී.)

நிதி ஆணைக்குழு
(அரசியலமைப்பின் 154'எ ஆம் உறுப்புரையின்கீழ்
தாய்க்கப்பட்டது)

FINANCE COMMISSION
(Established under Article 154 R
of the Constitution)

මගේ අංක

எனது இல: My No

FC/3/1/2016

ඔබේ අංක

உமது இல: Your No

දිනය

திகதி: Date

2016.01.25

අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය තුළ දැක්වෙන විධිවිධාන පරිදි 2016 වර්ෂය සඳහා නිර්දේශ මේ සමඟ ඉදිරිපත් කරමි. ඊට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා යෝජිත උපායමාර්ග හා පළාත්වල උපයෝජනය සඳහා වාර්ෂික අයවැයෙන් වෙන් කරන ලද අරමුදල් බෙදා හැරිය යුතු ආකාරය ද මෙයට අන්තර්ගත වේ.

මෙම නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) වගන්තියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු අතර, ඒ නිර්දේශ මත ගනු ලැබූ ක්‍රියා කවරේදැයි පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වන්නේය.

මෙයට,

විශ්වාසී,

යූ.එච්.පලිභක්කාර

සභාපති

මුදල් කොමිෂන් සභාව

පටුන

1. මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් සහ වගකීම්.....	1
1.1 දහනවවන ව්‍යවස්ථා සංශෝධනය	2
2. රජයේ අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීම	2
3. පළාත් අතර ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කිරීමේ ක්‍රමවේදය.....	4
3.1 සංඛ්‍යානමය සූත්‍රය ගොඩනැංවීමේ ක්‍රමවේදය.....	5
4. පළාත් ආදායම්	6
4.1 රජයේ ආදායම් මාරු කිරීම.....	6
4.2 බලය පවරන ලද ආදායම් මූලාශ්‍රවලින් එකතු කරනු ලබන ආදායම්.....	7
4.3 2016 වර්ෂය සඳහා ආදායම් පුරෝකථන	8
4.3.1 රජයේ ආදායම් මාරු කිරීම	9
4.3.2 බලය පවරන ලද මූලාශ්‍ර සඳහා ආදායම් ඉලක්ක.....	9
5. පළාත් සඳහා අරමුදල් තක්සේරු කිරීම හා බෙදා වෙන් කිරීම - 2016.....	11
5.1 පළාත් විසින් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා ඉල්ලුම් කිරීම	11
5.2 පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම	13
5.3 පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීම.....	15
5.4 පළාත් පාලන ආයතන මූල්‍යනය.....	17
6. ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය සමඟ අනුගත වීම	17
6.1 ආර්ථිකය දියුණු කිරීම.....	18
6.2 දූෂණය මුලිනුපුටා දැමීම.....	19
6.3 වැඩි ආදායම් ලබන ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම.....	20
6.4 අධ්‍යාපනය ඉහළ නැංවීම	20
6.5 යටිතල පහසුකම් සඳහා ආයෝජනය.....	21
6.6 පළාත්වල ආදායම වැඩි කිරීම හා පළාත් සඳහා නව හා විකල්ප ආදායම් මාර්ග	22
6.7 ආයතනික ප්‍රතිඵල රාමු ප්‍රවේශය අනුගමනය කිරීම.....	23
6.8 ඵලදායී හා කාර්යක්ෂම අධීක්ෂණ හා මෙහෙයුම් ක්‍රමවේදයක් හඳුන්වා දීම	23
6.9 ආයතනික කාර්යභාරය හා වැඩ පරිමාව මත පදනම් වූ පළාත් කාර්යමණ්ඩලය හා එහි විහිදීම.....	24
7. නිගමනය	24
8. ඉදිරි පියවරයන්	25

වගු

වගුව 1: රාජ්‍ය ආදායම මාරු කිරීම - 2014 සහ 2015..... 7

වගුව 2: බලය පවරන ලද මූලාශ්‍ර යටතේ එකතු කරන ලද පළාත් ආදායම් - 2014..... 8

වගුව 3: බලය පවරන ලද මූලාශ්‍ර යටතේ එකතු කරන ලද පළාත් ආදායම් (ජුනි දක්වා) - 2015* 8

වගුව 4: පළාත්වලට මාරු කිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද රජයේ ආදායම - 2016 9

වගුව 5: 2016 වර්ෂය සඳහා ආදායම් පුරෝකථන..... 10

වගුව 6: 2016 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන වෙත මාරු කළ යුතු මුද්දර ගාස්තු හා උසාවි දඩ 10

වගුව 7: පුනරාවර්තන වියදම්වලට අදාළව පළාත් විසින් කරන ලද ඉල්ලීම් – 2016 (පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම්, මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත්ව)..... 12

වගුව 8: අනෙකුත් පුනරාවර්තන වියදම්වලට අදාළව පළාත් විසින් කරන ලද ඉල්ලීම් – 2016 (පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම්, මුද්දර ගාස්තු හා උසාවි දඩ හැර) 12

වගුව 9: පළාත්වල ප්‍රාග්ධන අවශ්‍යතා ඉල්ලීම් (ප.නි.සං.ප්‍ර.) - 2016..... 13

වගුව 10: පළාත් ත්‍යාග කාර්යමණ්ඩල සඳහා තක්සේරු කරන ලද පුද්ගල පඩිනඩි – 2016..... 14

වගුව 11: පළාත් සඳහා තක්සේරු කරන ලද අනෙකුත් පුනරාවර්තන වියදම් - 2016..... 14

වගුව 12: 2016 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් තක්සේරු කරන ලද පළාත් ප්‍රාග්ධන අවශ්‍යතා... 15

වගුව 13: සාමූහික ප්‍රදාන බෙදා වෙන් කිරීම – 2016..... 16

වගුව 14: ප්‍රාග්ධන ප්‍රතිපාදන බෙදා වෙන් කිරීම – 2016..... 16

වගුව 15: පළාත් පාලන ආයතනවල සේවක වැටුප් හා සහිකයින්ගේ දීමනා ගෙවීම් සඳහා මුදල් වෙන් කිරීම – 17

ඇමුණුම්

ඇමුණුම 1: සාමූහික ප්‍රදාන වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014..... i

ඇමුණුම 2: උපමාන පාදක ප්‍රදාන වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014 i

ඇමුණුම 3: පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014.... ii

1. මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් සහ වගකීම්

1987 දී සිදු කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මුදල් කොමිෂන් සභාව පිහිටුවන ලදී. එමගින් අපේක්ෂා කරනු ලැබුවේ රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් අත් කර ගැනීම සහ පළාත්වලට සම්පත් බෙදීමේ කාර්යය සහ පළාත් සංවර්ධන සැලසුම්කරණය පහසු කරලීමයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ 154 ජ (3), (4) හා (5) යන වගන්තිවලට අනුව මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරය පහත පරිදි වේ.

- i. පළාත්වල අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් පරිදි වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කිරීමේ දී රජය විසින් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ හා උපදෙස් මත ක්‍රියා කළ යුතුය.
- ii. ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී, මුදල් කොමිෂන් සභාව විසින් මතු දැක්වෙන කරුණු මත එය සිදු කළ යුතුය.
 - (අ) පළාත් අතර අවශ්‍යතාවයන් සඳහා රජය විසින් වාර්ෂිකව අරමුදල් වෙන් කිරීමට අදාළ මූලධර්ම සැකසීම.
 - (ආ) පළාත් මූල්‍යනය පිළිබඳ ජනාධිපතිතුමා විසින් යොමු කරනු ලබන වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව ක්‍රියා කිරීම.
 - (ඇ) රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමට ඉවහල් වන පරිදි මුදල් කොමිෂන් සභාව විසින් මූල්‍ය ප්‍රතිපාදනවලට අදාළ මූලධර්ම සකස් කළ යුතුය. එහිදී, පළාතේ ජනගහනය, ඒකපුද්ගල ආදායම, පළාත් අතර සමාජ-ආර්ථික විෂමතා අවම කිරීම හා අන්තර් පළාත් ඒකපුද්ගල ආදායමේ පරතරය අඩු කරලීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) වගන්තියට අනුව ජනාධිපතිතුමා විසින් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඒ නිර්දේශ මත ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.

ව්‍යවස්ථාමය බලතල තුළ ක්‍රියාත්මක වෙමින්, පළාත් සභාවල සැලසුම් සැකසීමේ හා ක්‍රියාත්මක කිරීමේ කාර්යය පහසු කරලීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන ක්‍රියාමාර්ගවල නිරත වනු ඇත.

- පළාත්වලට අදාළ ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම් හා කාර්යමණ්ඩල අවශ්‍යතා පිළිබඳ වාර්ෂිකව තක්සේරුවකට එළඹීම.
- පළාත් අවශ්‍යතාවයන් තක්සේරු කිරීම පිළිබඳව මාර්ගෝපදේශ හා උපදෙස් නිකුත් කිරීම.
- පළාත් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පළාත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරනු ලබන මූල්‍ය සම්පත් වෙන් කිරීම පිළිබඳ නිර්දේශ කිරීම.
- රජය විසින් වෙන් කරන ලද වාර්ෂික අරමුදල් ප්‍රදාන පිළිබඳව පළාත්වලට දැනුම් දීම.
- පළාත් සංවර්ධන සැලසුම් සැකසීම හා ක්‍රියාවට නැංවීම පිළිබඳ උපදෙස් දැක්වෙන මාර්ගෝපදේශ වාර්ෂිකව නිකුත් කිරීම (රාජ්‍ය ප්‍රතිපත්ති හා මධ්‍යකාලීන පළාත් සංවර්ධන සැලැස්ම අනුව).
- කාර්යක්ෂම ලෙස අරමුදල් හා සම්පත් භාවිතය තුළින් තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් සඳහා පළාත්වලට මග පෙන්වීම.

1.1 දහනවවන ව්‍යවස්ථා සංශෝධනය

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව, පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත “ව්‍යවස්ථා සභාව” පිහිටුවා ඇත. ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිතුමා විසින් ස්ථාපිත කොමිෂන් සභා නවයෙහි සභාපතිවරුන් හා සාමාජිකයින් පත් කරනු ලැබේ (මුදල් කොමිෂන් සභාව ද ඇතුළත්ව). මෙම නව විධිවිධාන යටතේ මුදල් කොමිෂන් සභා සංයුතියෙහි වෙනසක් සිදු වී නොමැත. ඒ අනුව, මුදල් කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුක්ත වන අතර, එයින් තිදෙනෙකු ප්‍රධාන ජාතීන් තුන නියෝජනය වන පරිදි ජනාධිපතිතුමා විසින් පත් කෙරේ. ඉතිරි සාමාජිකයින් දෙදෙනා නිල බලයෙන් පත් වන අතර, මහ බැංකු අධිපතිවරයා හා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඊට අයත් වේ.

2. රජයේ අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීම

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ මත පළාත්වල මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ප්‍රමාණවත් අරමුදල් රජය විසින් සපයාදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් අවධාරණය කෙරේ. රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇතිවන පරිදි මෙම අරමුදල් පළාත් අතර බෙදා දීම මුදල් කොමිෂන් සභාවේ මූලික වගකීමක් වනු ඇත. මෙහිලා කොමිෂන් සභාවේ කාර්යභාරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.

(අ) පළාත් විසින් ඉදිරිපත් කරනු ලබන අවශ්‍යතා විශ්ලේෂණ පදනම් කොටගෙන අරමුදල් පිළිබඳව ඇස්තමේන්තුවකට එළඹීම සහ රජයේ ප්‍රතිපත්තිමය මහපෙන්වීම් හා ප්‍රමුඛතාවයන්ට අනුගතවීම සහතික කරලීම. මෙම අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වාර්ෂික අයවැයෙන් අරමුදල් බෙදා දීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව විසින් රජයට දැනුම් දෙනු ඇත.

(ආ) ප්‍රාදේශීය විෂමතා අවම වන අයුරින් අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීම.

පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියේ දී පහත දැක්වෙන ප්‍රදාන, කොමිෂන් සභාව විසින් භාවිතයට ගනු ලැබේ.

සාමූහික ප්‍රදාන- සේවා සැපයීමේ ක්‍රියාදාමය වැඩිදියුණු කිරීම හා ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පළාත්වලට දෙනු ලබන පුනරාවර්තන වියදම් සඳහා වූ අරමුදල් සාමූහික ප්‍රදාන ලෙස හැඳින්වේ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පළාත් කාර්යමණ්ඩලයේ වැටුප් හා වේතන සඳහා ගෙවීම් සිදු කිරීම පුනරාවර්තන වියදම්වලින් අපේක්ෂිත ප්‍රධාන කාර්යය වේ. මෙම වැටුප් හා වේතන ගණනය කිරීමේ දී අනුමත කාර්යමණ්ඩල සීමාව තුළ සිටින තත්‍ය කාර්යමණ්ඩලය සැලකිල්ලට ගනු ඇත. මෙම සාමූහික ප්‍රදාන තුළට පළාත් සභා ආයතනවලට අයත් සේවකයින්ගේ වැටුප් හා වේතන සහ සහකයින්ගේ දීමනා සඳහා අවශ්‍ය වියදම් ද ඇතුළත් වේ. (2010 – 2014 කාල පරිච්ඡේදය තුළ සාමූහික ප්‍රදාන යටතේ නිර්දේශිත අරමුදල් ප්‍රමාණයන් සභා ඒවා නිදහස් කර තිබෙන ආකාරය ඇමණුම -1 මඟින් විස්තර කෙරේ).

උපමාන පාදක ප්‍රදාන - රට තුළ දක්නට ලැබෙන ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවයන් අවම වන අයුරින් පළාත්වල වෙසෙන ජනතාවගේ සමාජ - ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම පිණිස සපයනු ලබන ප්‍රාග්ධන දීමනා උපමාන පාදක ප්‍රදාන ලෙස අර්ථ දැක්වේ. මෙම අරමුදල් පළාත්වල අභිමතය පරිදි සංවර්ධන කටයුතු සඳහා වැය කිරීමේ ඉඩ ප්‍රස්ථා පළාත් බලධාරීන්ට හිමිව ඇත. 2016 වර්ෂයේදී මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වෙත පහත පරිදි සංරචක දෙකක් යටතේ මෙම අරමුදල් වෙන් කරන ලදී.

- i. සංවර්ධන ව්‍යාපෘති/ ක්‍රියාකාරකම්
මෙම අරමුදල් පළාතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීම අපේක්ෂා කෙරේ.
- ii. පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරනු ලබන විශේෂ ව්‍යාපෘති
පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරනු ලබන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අරමුදල් භාවිතයට ගත හැකිය.

(2010 – 2014 කාලපරිච්ඡේදය තුළ උපමාන පාදක ප්‍රදාන යටතේ වෙන් කරන ලද අරමුදල් හා ඒවා නිදහස් කිරීම පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු ඇමුණුම - 2 මඟින් විස්තර කර ඇත).

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන - ප්‍රාග්ධන ස්වරූපයේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා මෙම ප්‍රදාන වෙන් කරනු ලැබේ. බලය බෙදා හරින ලද විෂයයන්ට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. 2016 වර්ෂයේදී මුදල් කොමිෂන් සභාව විසින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, තෝරාගත් සංවර්ධන අංශ මෙන්ම එම අංශය යටතේ හඳුනාගත් උප වැඩසටහන් අනුවද වෙන් කර ඇත.

මේ යටතේ පළාත් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීමේදී, එමඟින් පළාත් අවශ්‍යතාවයන් නිවැරදි ලෙස හඳුනා ගැනීම හා රජයේ සංවර්ධන ප්‍රතිපත්තියට අනුගත වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර, පළාත් අධිකාරීන් සමඟ සංවාදයක නිරත වීමෙන් අනතුරුව ඒ පිළිබඳ එකඟත්වයකට එළඹෙනු ඇත. මෙම අරමුදල්වලට අදාළ සැලසුම්වල මිණිය හැකි ප්‍රතිඵල (නිමැවුම්, ප්‍රතිවිපාක හා ප්‍රතිඵල) ඇතුළත් කිරීම අනිවාර්ය වන අතර, ඒ සඳහා පූර්වයෙන් නිශ්චය කරන ලද දර්ශක හඳුනාගත යුතු වේ. මෙකී දර්ශක පදනම් කරගෙන අධීක්ෂණ හා ඇගයීම් කාර්යය නිශ්චිත කාල රාමුවක් තුළදී සිදු කළ යුතු වේ. ප්‍රතිඵල පාදක කරගත් අධීක්ෂණ හා ඇගයීම් ක්‍රමවේදය තුළ කොමිෂන් සභාව විසින් හඳුන්වාදෙන ලද ආදර්ශ ආකෘති පත්‍ර සියලුම පළාත් විසින් භාවිතයට ගැනීම සිදු කළ යුතුය. (2010 – 2014 කාලපරිච්ඡේදය තුළ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කරන ලද අරමුදල් හා ඒවා නිදහස් කිරීම පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු ඇමුණුම - 3 මඟින් විස්තර කර ඇත).

තුලිත ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වූ ඒකාබද්ධ ව්‍යාපෘති - පළාත තුළ හා පළාත් අතර පවත්නා සමාජ-ආර්ථික විෂමතාවයන් සැලකිය යුතු මට්ටමකින් අවම කරලීමේ අරමුණින් පළාත් විසින් හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ යටතේ විශේෂිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කෙරේ. මෙම ව්‍යාපෘති මඟින් අදාළ ප්‍රදේශයන්හි එකතු කළ වටිනාකම ඉහළ නැංවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා දිළිඳු බව දුරලීම යන කරුණු විෂයයෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම අපේක්ෂා කෙරේ.

උණ සේවා ගම්මානවල පහසුකම් වැඩිදියුණු කිරීම - පසුගාමී හා හුදෙකලා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූලික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම විශේෂිත අරමුදල් යටතේ ප්‍රතිපාදන වෙන් කෙරේ. සමහර ගම්මාන සමාජ හා ආර්ථික යටිතල පහසුකම් අවම වීම හා විවිධ පාරිසරික, සමාජයීය හා සංස්කෘතික සාධක මත පසුගාමී තත්ත්වයට පත්ව ඇත. එම ගම්මාන සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය කරුණු කෙරෙහි අවධානයක් යොමු කර, හඳුනාගනු ලබන ගැටළු විසඳීම සඳහා ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වේ. මෙහිදී ප්‍රාදේශීය සහා බල ප්‍රදේශවලට අයත් ගම්මාන පමණක් තෝරා ගත යුතු වේ. මේ සඳහා ආදායම් මූලාශ්‍රවල හිඟ සහ පොදු පහසුකම් උණතාවය වැනි නිර්ණායක භාවිත කළ යුතුය. ව්‍යාපෘති තෝරා ගැනීමේදී ප්‍රජා සහභාගිත්වය ලබා ගත යුතු අතර, ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ රජයේ නිලධාරීන්, ප්‍රජා සංවිධාන නියෝජිතයින්, ආගමික නායකයින් හා ප්‍රාදේශීය සහා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ග්‍රාමීය මට්ටමේ කමිටුවක් පිහිටුවිය යුතු වේ. එක් එක් ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභාව තුළ පවතින ආයතනවල සහයෝගය ලබාගත යුතු අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණ හා නියාමන කාර්යයන්ගේ වගකීම ග්‍රාම සංවර්ධන විෂයය අයත් දෙපාර්තමේන්තුව/ ඒකකය වෙත පැවරිය යුතු වේ.

නමාශීලී ප්‍රතිපාදන - එක් එක් අංශ/ ආයතන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනයේ උණතාවයන් ගලපා ගැනීමට හෝ අනුමත සැලැස්මට ඇතුළත් නොවූ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා යෙදවීමට මෙම ප්‍රතිපාදන භාවිත කළ යුතු වේ.

3. පළාත් අතර ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කිරීමේ ක්‍රමවේදය

රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇතිකරලීම සඳහා වූ මූලධර්ම සැකසීමේ වගකීම පැවරී තිබෙනුයේ මුදල් කොමිෂන් සභාව වෙතය. මෙම වගකීම මුල්කොට ගෙන, මුදල් කොමිෂන් සභාව විසින් තාර්කික ක්‍රමවේදයකට අනුව පළාත් අතර ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කිරීම සිදු කරනු ලබයි. මේ සඳහා මුදල් කොමිෂන් සභාව විසින් සංඛ්‍යානමය ක්‍රමවේදයක් භාවිත කරනු ඇත.

පළාතේ සංවර්ධනය සඳහා සාධාරණ අයුරින් අරමුදල් බෙදා හැරීම අරමුණු කරගෙන මුදල් කොමිෂන් සභාව විසින් 2016 වර්ෂයේදී පළාත් අතර ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කිරීම දිස්ත්‍රික් පදනමින් සිදු කර ඇත. මුදල් කොමිෂන් සභාවේ ඉල්ලීම මත ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද කමිටුවක් මගින් දිස්ත්‍රික් පදනමින් අරමුදල් බෙදා වෙන් කිරීම පිණිස සංඛ්‍යානමය සූත්‍රයක් ගොඩනංවන ලදී. මෙම සූත්‍රය ගොඩනැංවීමේදී පහත දැක්වෙන සමාජ-ආර්ථික විචල්‍යයන් සැලකිල්ලට ගෙන ඇත.

සාධකය	විචල්‍යය/ දර්ශකය	
ආර්ථික	X ₁ -	දරිද්‍රතා අනුපාතය
සෞඛ්‍ය	X ₂ -	පුද්ගලයින් 1,000කට රෝහල් ඇඳන් සංඛ්‍යාව
අධ්‍යාපන	X ₃ -	පරිගණක සාක්ෂරතාවය (%)
	X ₄ -	මුළු පළාත් පාසල්වලින් දුෂ්කර පාසල් ප්‍රතිශතය (%)
යටිතල පහසුකම්	X ₅ -	මුළු මාර්ගවල දිග ප්‍රමාණයෙන් පළාත තුළ සංවර්ධනය කිරීමට ඇති මාර්ගවල දිග ප්‍රමාණයේ ප්‍රතිශතය (%)
කෘෂිකර්මය	X ₆ -	වර්ග කිලෝමීටරයකට වී වගා කර ඇති ප්‍රමාණය (වර්ග කිලෝමීටරයකට අක්කර)
	X ₇ -	සාමාන්‍ය වී අස්වැන්න (අක්කරයට බුසල්)

3.1 සංඛ්‍යානමය සූත්‍රය ගොඩනැංවීමේ ක්‍රමවේදය

- සලකා බලන ලද විචල්‍යයන් භාවිතයට ගෙන ප්‍රතිපාදන සඳහා සුදුසු අනුපාතයන් හඳුනා ගැනීම.
- බහු විචල්‍ය සංඛ්‍යානමය ශිල්ප ක්‍රමයක් වූ මූලික සංරචක විශ්ලේෂණය භාවිත කර, සැලකිල්ලට ගනු ලැබූ විචල්‍යයන් සඳහා පොදු අගයක් ලබාගෙන ඇත.
- ඉහත හේතු මත මූලික සංරචකයේ සංගුණකයන්, විචල්‍යයන්ගේ සම්මත ස්වරූපයෙන් ගුණ නොකළ යුතුය. නමුත් විචල්‍යයන්ගේ මිනුම් වෙනස් බැවින්, එම විචල්‍යයන් එපරිදිම භාවිත කළ නොහැක.
- ඉන් පසු සියළුම විචල්‍යයන් ඒවායේ මධ්‍යනයෙන් බෙදා ගලපනු ලබන අතර, ඒවායේ විචලනය, විචලන සංගුණකය (CV) ලෙස ගොඩනංවනු ලැබේ.
- විචල්‍යයන්ගේ වෙනස් කරන ලද අගයන් ඔවුන්ගේ මධ්‍යනයෙන් බෙදා (විචලන සංගුණක ප්‍රවේශය) ලැබෙන අගයන් හා මූලික සංරචකයේ පළමු සංගුණකය භාවිත කර, එකිනෙක දිස්ත්‍රික්කය සඳහා අගය (මූලික සංරචකයේ පළමු අගය) ගණනය කරනු ලැබේ.

$$PC1 = a_1 * X_1 + a_2 * X_2 + \dots + a_7 * X_7$$

- ප්‍රතිපාදන වෙන් කිරීමේදී මෙම දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රතිලාභීන් වන බැවින්, එම දිස්ත්‍රික්කවල ජනගහණය අනුව ඉහත ගණනය කරන ලද අගයන්වලට බර තැබීමක් සිදු කරනු ලැබේ.
- අවසානයේ, බර තබන ලද එක් එක් දිස්ත්‍රික්කයේ අගයන් සම්පූර්ණ බර තැබීමිචල එකතුවෙන් බෙදා එක් එක් දිස්ත්‍රික්කය සඳහා හිමි කොටස ගණනය කෙරේ.

2017 වර්ෂය සඳහා පළාත් සංවර්ධනය නියෝජනය වන නව විචල්‍යයන් හඳුනාගෙන මෙම ක්‍රමවේදය තවදුරටත් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. තවද, 2016 වර්ෂය සඳහා වෙන් කරන ලද දිස්ත්‍රික් ප්‍රතිපාදන සඳහා සංශෝධන අවශ්‍ය වේ නම්, ඒ සඳහා ඉඩකඩ ලබාදී ඇත.

මහා භාණ්ඩාගාරය විසින් 2016 වර්ෂය සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ලෙස පළාත්වලට වෙන් කරන ලද අරමුදල් ඉහත සූත්‍රය භාවිත කර පළාත් අතර හා දිස්ත්‍රික් අතර බෙදා වෙන් කිරීම සිදු කරන ලදී. මූලික වශයෙන් අරමුදල් බෙදා වෙන් කිරීම එක් එක් දිස්ත්‍රික්කයට හිමි අනුපාතය අනුව සිදු කරනු ලැබුවද, ජාතික මට්ටමෙන් පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන දේශීය හා විදේශීය ව්‍යාපෘති, අංශ අනුව දිස්ත්‍රික්කවල ප්‍රමුඛතාවය, රජයේ ප්‍රතිපත්ති හා එක් එක් පළාතේ ආදායම් උත්පාදනය වැනි ප්‍රායෝගික කරුණු සැලකිල්ලට ගෙන මෙම අභ්‍යාසයට යම් ගැලපීම් සිදු කරන ලදී.

මහා භාණ්ඩාගාරය විසින් උපමාන පාදක ප්‍රදාන යටතේ වෙන් කරන ලද අරමුදල් ඉහත සූත්‍රය භාවිත කර පළාත් අතර වෙන් කරනු ලැබුවද, මෙම ප්‍රතිපාදන දිස්ත්‍රික් අනුව බෙදා වෙන් නොකරන ලදී. එක් එක් පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රමාණය සැලකිල්ලට ගෙන උපමාන පාදක ප්‍රදානවලින් කොටසක් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන සංවර්ධන යෝජනා සඳහා වෙන් කරන ලදී. ඉතිරි කොටස පළාතේ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා යෙදවීම අපේක්ෂා කෙරේ.

4. පළාත් ආදායම්

පළාත් ආදායම ප්‍රධාන මූලාශ්‍ර දෙකකින් යුක්ත වේ.

- i. රජයේ ආදායම් මාරු කිරීම
- ii. බලය පවරන ලද ආදායම් මූලාශ්‍රවලින් එකතු කරනු ලබන ආදායම්

4.1 රජයේ ආදායම් මාරු කිරීම

රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛ අංක 1/2010 ට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, රේගු අධ්‍යක්ෂක ජනරාල් දෙපාර්තමේන්තුව හා මෝටර් රථ කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වැනි ජාතික මට්ටමේ ආයතන විසින් එකතු කරනු ලබන ආදායම් පහත දැක්වෙන ආකාරයට පළාත්වලට මාරු කළ යුතු වේ.

- ජාතිය ගොඩනැගීමේ බද්දෙන් - 33 1/3 %
- මුද්දර ගාස්තුවලින් - 100%
- රථ වාහන ලියාපදිංචි ගාස්තුවලින් - 70%

වක්‍රලේඛය ප්‍රකාරව, ජාතික මට්ටමේ අධිකාරීන් විසින් එකතු කරනු ලබන ජාතිය ගොඩනැගීමේ බද්ද සහ මුද්දර ගාස්තු සහිත දෙකකට වරක් පහත දැක්වෙන ප්‍රතිශතයන්ට අනුව විශේෂිත බැංකු ගිණුම් හරහා පළාත්වලට මාරු කළ යුතු වේ. එසේම, මෙම අනුපාත මුදල් කොමිෂන් සභාවේ එකඟතාවය යටතේ කලින් කලට මහා භාණ්ඩාගාරය විසින් වෙනස් කරනු ලැබේ.

පළාත	අනුපාතය
බස්නාහිර	48%
මධ්‍යම	9%
දකුණු	9%
වයඹ	9%
සබරගමුව	5%
උතුරු මැද	5%
ඌව	5%
නැගෙනහිර	5%
උතුරු	5%

වගුව 1: රාජ්‍ය ආදායම මාරු කිරීම - 2014 සහ 2015

(රු.මි.)

පළාත	2014		2015	
	ඉලක්ක	මාරු කිරීම	ඉලක්ක	ජුනි දක්වා මාරු කිරීම *
බස්නාහිර	16,800	14,999	18,960	7,532
මධ්‍යම	3,150	2,837	3,555	1,426
දකුණු	3,150	2,755	3,555	1,369
උතුරු	1,750	1,532	1,975	764
වයඹ	3,150	2,884	3,555	1,439
උතුරු මැද	1,750	1,538	1,975	642
ඌව	1,750	1,554	1,975	731
සබරගමුව	1,750	1,453	1,975	706
නැගෙනහිර	1,750	1,425	1,975	783
එකතුව	35,000	30,977	39,500	15,391

මූලාශ්‍රය: පළාත් සභා මාසික ආදායම් වාර්තා - 2014 හා 2015
*තාවකාලික

වගුව 1 හි දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට අනුව ඉලක්ක කරන ලද ආදායමට වඩා අඩු ප්‍රමාණයක් පළාත්වලට මාරු කර ඇති බව පෙනී යයි. එබැවින්, මහ භාණ්ඩාගාරය විසින් තීරණය කරන ලද ඉලක්ක පිළිබඳව නැවත සලකා බැලිය යුතු වේ.

4.2 බලය පවරන ලද ආදායම් මූලාශ්‍රවලින් එකතු කරනු ලබන ආදායම්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයේ 36 (1) සිට 36 (20) දක්වා වගන්තිවල පළාත්වලට හිමි බදු හා බදු නොවන ආදායම් මූලාශ්‍ර ලැයිස්තු ගත කර ඇත. මේ අතුරින්, රථ වාහන ලියාපදිංචි ගාස්තු, සුරා බදු, මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් ප්‍රධාන ආදායම් මූලාශ්‍ර ලෙස හඳුනාගත හැකිය. පළාත් සභා විසින් එකතු කරනු ලබන මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් පළාත් පාලන ආයතන වෙත වාර්ෂිකව මාරු කළ යුතු වේ. පළාත් සභා විසින් උපයනු ලැබූ ආදායම් අතරින්, මුද්දර ගාස්තු ප්‍රමුඛතාවයක් ගන්නා අතර, පළාත්වල ප්‍රධාන ආදායම් ප්‍රභවයන්ගෙන් 2014 හා 2015 (ජුනි දක්වා) එකතු කරනු ලැබූ ආදායම් වගු අංක 2 හා 3 හි දැක්වේ.

වගුව 2: බලය පවරන ලද මූලාශ්‍ර යටතේ එකතු කරන ලද පළාත් ආදායම් - 2014

(රු. '000)

පළාත	ඉලක්කය (මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත්ව)	ව්‍යාපාර පිරිවැටුම් බදු*	වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු	සුරා බදු	මුද්දර ගාස්තු	උසාවි දඩ	වෙනත්**	එකතුව
බස්නාහිර	13,900,000	2,186,050	2,573,020	263,620	6,354,370	571,370	1,936,320	13,884,750
මධ්‍යම	2,075,000	417,388	492,551	184,817	607,923	67,754	211,875	1,982,308
දකුණු	2,340,000	381,374	428,622	63,420	828,365	166,487	291,542	2,159,810
උතුරු	400,000	-	-	-	-	-	80,983	80,983
වයඹ	2,555,000	193,607	551,466	69,136	899,307	309,164	247,035	2,269,715
උතුරු මැද	955,000	116,525	284,387	24,110	50,150	193,097	239,840	908,109
ඌව	630,000	115,311	143,481	53,750	125,550	96,156	129,357	663,605
සබරගමුව	1,210,000	129,659	351,105	44,037	304,804	112,351	178,506	1,120,462
නැගෙනහිර	760,000	112,216	215,508	28,684	133,313	74,127	128,011	691,859
එකතුව	24,825,000	3,652,130	5,040,140	731,574	9,303,782	1,590,506	3,443,469	23,761,601

මූලාශ්‍රය: පළාත් සභා මාසික ආදායම් වාර්තා - 2014

* 2010 දක්වා හිඟ ව්‍යාපාර පිරිවැටුම් බදු එකතු කිරීම

** වෙනත් යටතේ කුලී, පොලී, විභාග ගාස්තු, ප්‍රාග්ධන වත්කම් විකිණීම, ඔට්ටු බදු ආදිය ඇතුළත්ය

වගුව 3: බලය පවරන ලද මූලාශ්‍ර යටතේ එකතු කරන ලද පළාත් ආදායම් (ජුනි දක්වා) - 2015*

(රු. '000)

පළාත	ඉලක්කය (මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත්ව)	ව්‍යාපාර පිරිවැටුම් බදු**	වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු	සුරා බදු	මුද්දර ගාස්තු	උසාවි දඩ	වෙනත්***	එකතුව
බස්නාහිර	13,675,000	21,270	1,777,800	319,390	5,245,170	315,160	728,780	8,407,570
මධ්‍යම	2,090,000	3,191	378,056	189,154	582,621	30,887	119,390	1,303,299
දකුණු	2,372,000	1,541	445,582	86,184	626,047	104,771	132,752	1,396,877
උතුරු	348,000	-	117,389	-	4,690	-	56,541	178,620
වයඹ	2,620,000	198	534,187	83,431	604,578	148,300	153,078	1,523,772
උතුරු මැද	960,000	3,763	226,974	38,445	38,820	107,521	99,635	515,158
ඌව	630,000	819	161,479	55,212	80,590	21,342	98,210	417,652
සබරගමුව	1,065,000	-	249,904	47,578	-	47,294	88,647	433,423
නැගෙනහිර	740,000	-	134,562	38,802	141,785	-	144,611	459,760
එකතුව	24,500,000	30,782	4,025,933	858,196	7,324,301	775,275	1,621,644	14,636,132

මූලාශ්‍රය: පළාත් සභා මාසික ආදායම් වාර්තා - 2015

* නාවකාලික

** 2010 දක්වා හිඟ ව්‍යාපාර පිරිවැටුම් බදු එකතු කිරීම

*** වෙනත් යටතේ කුලී, පොලී, විභාග ගාස්තු, ප්‍රාග්ධන වත්කම් විකිණීම, ඔට්ටු බදු ආදිය ඇතුළත්ය

4.3 2016 වර්ෂය සඳහා ආදායම් පුරෝකථන

පළාත් ප්‍රධාන ආදායම් මූලාශ්‍ර දෙක වන, රජයේ ආදායම් පළාත්වලට මාරු කිරීම හා බලය පවරන ලද මූලාශ්‍රවලට අදාළ ඉලක්කගත ආදායම මත පදනම්ව වාර්ෂිකව පළාත් ආදායම් ඉලක්ක පුරෝකථනය කරනු ලැබේ. මෙම ක්‍රම දෙක යටතේ පුරෝකථනය කරනු ලබන මුළු ආදායම, පළාත් සඳහා ඇස්තමේන්තු කරන ලද මුළු පුනරාවර්තන අවශ්‍යතාවයෙන් අඩු කරනු ලැබේ. පළාත් සඳහා ආදායම් ඉලක්ක සැකසීමේදී මුදල් කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරය හා පළාත් අධිකාරීන් සමඟ උපදේශනාත්මක අදහස් හුවමාරුවක නිරත වේ.

4.3.1 රජයේ ආදායම් මාරු කිරීම

2010.12.29 දිනැති අංක 01/2010 දරන රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛයට අනුව, පළාත්වලට මාරු කළ යුතු වාර්ෂික මුදල් ප්‍රමාණයන් මහා භාණ්ඩාගාරය විසින් තීරණය කරනු ලබන අතර, ජාතික මට්ටමින් එකතු කරන ආදායමින් රු.මි. 36,600 ක් 2016 වර්ෂයේ දී පළාත් සභා වෙත මාරු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇත. එම ආදායම මුදල් කොමිෂන් සභාවේ හා මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත පහත දැක්වෙන ප්‍රතිශතයන් පදනම් කොට ගෙන පළාත් අතර බෙදා හැරීමට තීරණය කරන ලදී. මේ පිළිබඳ තොරතුරු වගු අංක 4 හි දැක්වේ.

පළාත	අනුපාතය
බස්නාහිර	48%
මධ්‍යම /දකුණ/ වයඹ	9%
සබරගමුව /උතුරු මැද/ ඌව/ නැගෙනහිර/ උතුර	5%

වගුව 4: පළාත්වලට මාරු කිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද රජයේ ආදායම - 2016
(රු.'000)

පළාත	මාරු කිරීම්	පළාතට අයත් කොටසේ %
බස්නාහිර	17,568,000	48
මධ්‍යම	3,294,000	9
දකුණ	3,294,000	9
උතුරු	1,830,000	5
වයඹ	3,294,000	9
උතුරු මැද	1,830,000	5
ඌව	1,830,000	5
සබරගමුව	1,830,000	5
නැගෙනහිර	1,830,000	5
එකතුව	36,600,000	100

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

4.3.2 බලය පවරන ලද මූල්‍ය සඳහා ආදායම් ඉලක්ක

වාර්ෂිකව පළාත් සභා විසින් ඉදිරිපත් කරනු ලබන ආදායම් තක්සේරුව සහ පසුගිය වර්ෂවල එක් එක් පළාතේ ආදායම් එකතු කිරීමේ කාර්යසාධනය මෙන්ම, 2015 වර්ෂයේ මුල් මාස හයෙහි කාර්යසාධනය යන කරුණු මත පදනම්ව, බලය පවරන ලද ආදායම් මූල්‍ය සඳහා ඉලක්ක ලබාදීම සිදුකරනු ලැබේ.

මුදල් කොමිෂන් සභාව විසින් 2016 වර්ෂය සඳහා මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් ද ඇතුළත්ව පුරෝකථනය කරන ලද ආදායම රු.මි. 31,400 කි. 2016 වර්ෂය සඳහා මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් හැර පුරෝකථනය කරන ලද ආදායම රු.මි. 14,700 කි. මේ පිළිබඳ තොරතුරු වගු අංක 5 හි දැක්වේ.

වගුව 5: 2016 වර්ෂය සඳහා ආදායම් පුරෝකථන

(රු.'000)

පළාත	මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත්ව ආදායම් පුරෝකථනය			මුද්දර ගාස්තු හා උසාවි දඩ හැර ආදායම් පුරෝකථනය		
	පළාත් ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය % ලෙස	පළාත් ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනය % ලෙස
බස්නාහිර	15,439,260	18,000,000	57	4,974,260	7,000,000	48
මධ්‍යම	2,283,000	2,750,000	9	1,273,000	1,450,000	10
දකුණු	2,441,500	2,839,700	9	1,160,500	1,400,000	10
උතුරු	344,500	410,300	1	341,800	400,000	3
වයඹ	2,599,700	3,070,000	10	1,349,700	1,550,000	11
උතුරු මැද	1,093,550	1,145,000	4	829,550	850,000	6
ඌව	520,951	855,000	3	315,951	600,000	4
සබරගමුව	1,321,555	1,390,000	4	791,555	900,000	6
නැගෙනහිර	775,000	940,000	3	465,000	550,000	4
එකතුව	26,819,016	31,400,000	100	11,501,316	14,700,000	100

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු 2016 සහ අයවැය අංශය, මුදල් කොමිෂන් සභාව

සමස්ත ආදායමෙන් පළාත් පාලන ආයතන වෙත මාරු කිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද මුද්දර ගාස්තු හා උසාවි දඩ ආදායම රු.මි.16,700 කි. එක් එක් පළාත අනුව එම ඇස්තමේන්තුගත ආදායම බෙදී යන ආකාරය වගු අංක 6 හි දැක්වේ.

වගුව 6: 2016 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන වෙත මාරු කළ යුතු මුද්දර ගාස්තු හා උසාවි දඩ

(රු.'000)

පළාත	මුද්දර බදු	උසාවි දඩ	එකතුව	පළාතට අයත් කොටසේ %
බස්නාහිර	10,300,000	700,000	11,000,000	66
මධ්‍යම	1,200,000	100,000	1,300,000	8
දකුණු	1,219,700	220,000	1,439,700	9
උතුරු	10,000	300	10,300	0
වයඹ	1,200,000	320,000	1,520,000	9
උතුරු මැද	110,000	185,000	295,000	2
ඌව	170,000	85,000	255,000	2
සබරගමුව	400,000	90,000	490,000	3
නැගෙනහිර	300,000	90,000	390,000	2
එකතුව	14,909,700	1,790,300	16,700,000	100

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

5. පළාත් සඳහා අරමුදල් තක්සේරු කිරීම හා බෙදා වෙන් කිරීම - 2016

වාර්ෂික පළාත් අරමුදල් අවශ්‍යතාවයන් ලබා ගැනීමේදී හා මුදල් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ තුළ අඩංගු නිර්ණායක පදනම් කරගෙන ඒවා විශ්ලේෂණය හා තක්සේරු කිරීමේදී මුදල් කොමිෂන් සභාව පුළුල් ක්‍රියාවලියක නිරත වනු ඇත. එම ක්‍රියාවලියේ මූලික අංග පහත දැක්වේ.

- මෙම ක්‍රියාවලියේදී අදාළ පළාත් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදුකරනු ලබන අතර, පළාත් සංවර්ධන ප්‍රමුඛතා, අවශ්‍ය කරනු ලබන සේවා සැපයුම සහ සත්‍ය කාර්යමණ්ඩල ආදිය පිළිබඳව පුළුල් මට්ටමක පවත්නා දත්ත හා තොරතුරු භාවිතයට ගැනීම.
- මෙම ක්‍රියාවලිය හරහා පළාත් අරමුදල් අවශ්‍යතාවයන් පිළිබඳ තක්සේරුවකට එළඹීමෙන් අනතුරුව එකී තොරතුරු මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීම.
- මුදල් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරය විසින් පළාත්වලට වෙන් කළ යුතු මුළු අරමුදල් ප්‍රමාණය පිළිබඳ එකඟතාවයකට එළඹීම.
- මුළු අරමුදල් ප්‍රමාණය පිළිබඳව දැනුම් දීමෙන් පසු මුදල් කොමිෂන් සභාව විසින් අදාළ නිර්ණායක භාවිතයට ගෙන එකී අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීම.
- ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුව මුදල් කොමිෂන් සභාව විසින් වාර්ෂික අයවැයෙන් සපයන ලද අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීමට අදාළ මූලධර්ම අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම.

5.1 පළාත් විසින් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා ඉල්ලුම් කිරීම

2015 මාර්තු 21 වන දින මුදල් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද “අරමුදල් ඉල්ලුම් කිරීමට අදාළ මාර්ගෝපදේශ” අනුකූල වන පරිදි 2016 වර්ෂය සඳහා ස්වකීය පුනරාවර්තන මූල්‍ය අවශ්‍යතා ඉදිරිපත් කරන මෙන් පළාත් අධිකාරීන් වෙත දැනුම් දෙන ලදී.

පුනරාවර්තන වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. එනම් පුද්ගලික පඩිනඩි හා අනෙකුත් පුනරාවර්තන වියදම් වශයෙනි. පුද්ගල පඩිනඩි තුළට වැටුප් හා වේතන, අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා ඇතුළත් වේ. අනෙකුත් පුනරාවර්තන වියදම් ලෙස සලකනු ලබනුයේ ගමන් වියදම්, සැපයීම්, නඩත්තු වියදම්, ගිවිසුම්ගත සේවා, අනෙකුත් ආයතනවලට කරනු ලබන මාරුකිරීම්, ප්‍රදාන, සහනාධාර සහ පොළී ගෙවීම් ආදියයි. මුදල් කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සමඟ අමුණා ඇති ආදර්ශ ආකෘතිපත්‍රවලට අනුව පළාත් විසින් පළාත් පුනරාවර්තන වියදම් අවශ්‍යතා ඉල්ලුම් කරනු ලබයි. ඒ අනුව, පළාත් විසින් ඉදිරිපත් කරන ලද පුනරාවර්තන අවශ්‍යතා පහත දැක්වේ.

වගුව 7: පුනරාවර්තන වියදම්වලට අදාළව පළාත් විසින් කරන ලද ඉල්ලීම් – 2016
(පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම්, මුද්දර ගාස්තු හා උසාවි දඩ ඇතුළත්ව)

(රු.'000)

අංකය	පළාත	පුද්ගල පඩි නඩ් *	පළාත් %	වෙනත් පුනරාවර්තන වියදම්	පළාත් %	මුළු පුනරාවර්තන වියදම්
1	බස්නාහිර	34,870,566	62	21,776,560	38	56,647,126
2	මධ්‍යම	24,231,918	77	7,413,688	23	31,645,606
3	දකුණු	20,577,436	74	7,233,899	26	27,811,335
4	උතුරු	14,730,806	73	5,486,567	27	20,217,373
5	වයඹ	22,146,626	77	6,687,207	23	28,833,833
6	උතුරු මැද	12,698,545	78	3,646,067	22	16,344,612
7	ඌව	15,953,123	76	4,996,146	24	20,949,269
8	සබරගමුව	17,868,554	77	5,253,843	23	23,122,397
9	නැගෙනහිර	16,062,386	79	4,240,524	21	20,302,910
	එකතුව	179,139,960	73	66,734,501	27	245,874,461

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු – 2016

*පුරප්පාඩු හැර

වගුව 8: අනෙකුත් පුනරාවර්තන වියදම්වලට අදාළව පළාත් විසින් කරන ලද ඉල්ලීම් – 2016
(පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම්, මුද්දර ගාස්තු හා උසාවි දඩ හැර)

(රු.'000)

පළාත	වෙනත් පුනරාවර්තන වියදම්
බස්නාහිර	6,238,525
මධ්‍යම	3,658,825
දකුණු	4,007,401
උතුරු	3,838,367
වයඹ	3,731,392
උතුරු මැද	2,411,373
ඌව	3,812,434
සබරගමුව	3,297,095
නැගෙනහිර	2,840,524
එකතුව	33,835,936

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු – 2016

මුදල් කොමිෂන් සභාව විසින් 2015.05.12 දින නිකුත් කරන ලද 2016 වර්ෂය සඳහා පළාත්වල ප්‍රාග්ධන අවශ්‍යතා සම්බන්ධ මාර්ගෝපදේශ මගින් 2016 වර්ෂය සඳහා පළාත්වල ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉල්ලුම් කරන ලෙසට පළාත් බලධාරීන් වෙත දැනුම් දෙන ලදී. පළාත් වෙත ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය යටතේ හඳුන්වාදෙන ලද ආකෘති පත්‍ර 2 භාවිත කර ඔවුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා ඉල්ලුම් කරන ලෙසට මෙම මාර්ගෝපදේශ මගින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, පළාත් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන අවශ්‍යතා පහත දැක්වේ.

වගුව 9: පළාත්වල ප්‍රාග්ධන අවශ්‍යතා ඉල්ලීම් (ප.නි.සං.ප්‍ර.) - 2016

රු.මි.		
පළාත	පළාතේ අවශ්‍යතාවය	පළාතේ කොටස (%)
බස්නාහිර	7,413	12
මධ්‍යම	10,081	16
දකුණ	5,412	9
උතුර	7,978	13
වයඹ	5,951	9
උතුරු මැද	6,684	11
ඌව	7,681	12
සබරගමුව	3,883	6
නැගෙනහිර	7,302	12
එකතුව	62,384	100

මූලාශ්‍රය: පළාත් විසින් එවන ලද අවශ්‍යතා ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍ර 2

සටහන: ජාතික වශයෙන් එකඟවන ලද විදේශීය හා දේශීය අරමුදල් ව්‍යාපෘති හා උපමාන පාදක ප්‍රදාන හැර

5.2 පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම

රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් පළාත් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන් මුදල් කොමිෂන් සභාව විසින් ඉතා සුපරීක්ෂාකාරී ලෙස අධ්‍යයනය කරනු ලබයි. මෙලෙස අධ්‍යයනය කිරීමේදී රජයේ සංවර්ධන ප්‍රතිපත්ති, මුදල් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ, පළාත්වල මධ්‍යකාලීන සැලසුම්, මහා භාණ්ඩාගාරය හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද වකුලේඛ සහ පළාත්වල අරමුදල් භාවිතය පිළිබඳව පෙර වර්ෂවල කාර්යසාධනය වැනි සාධක පිළිබඳව සැලකිලිමත් වේ.

පළාත් විසින් ඉදිරිපත් කරන ලද පුනරාවර්තන අවශ්‍යතාවයන් තක්සේරු කිරීමේදී මතු දැක්වෙන කරුණු කෙරෙහි මුදල් කොමිෂන් සභාව සැලකිලිමත් වේ. එනම්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්යමණ්ඩලය, තත්‍ය කාර්යමණ්ඩලය හා පුරප්පාඩු, රේඛීය අමාත්‍යාංශ හරහා පළාත් සභා වෙත ලබාදීමට එකඟත්වයට පැමිණි නව පත්වීම්, පුද්ගල පඩිනඩි, හිඟ වැටුප් හා කාර්යමණ්ඩල ණය පිළිබඳ ඇස්තමේන්තු, ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පුනරාවර්තන වියදම් පිළිබඳ ඇස්තමේන්තු, ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයින් සඳහා දීමනා සහ පළාත් පාලන ආයතන හා අනෙකුත් ආයතනවලට සිදුකළ යුතු මාරු කිරීම් යනාදියයි.

වගුව 10: පළාත් තත්‍ය කාර්යමණ්ඩල සඳහා තක්සේරු කරන ලද පුද්ගල පඩිනඩි - 2016

අංකය	පළාත	තත්‍ය කාර්ය මණ්ඩලය	%	පුද්ගල පඩි නඩි (රු.'000)							
				වැටුප් හා වෙනත්	%	අතිකාල හා නිවාඩු දින ගෙවීම්	%	වෙනත් දීමනා	%	එකතුව (පුද්ගල පඩි නඩි)	%
1	බස්නාහිර	57,494	18	15,731,000	20	1,813,000	19	17,000,000	19	34,544,000	19
2	මධ්‍යම	42,280	13	10,301,676	13	1,652,186	17	12,278,056	13	24,231,918	14
3	දකුණ	37,346	12	9,208,897	12	970,385	10	10,398,154	11	20,577,436	11
4	උතුර	27,777	9	5,924,334	8	925,192	10	7,881,280	9	14,730,806	8
5	වයඹ	39,881	12	9,774,341	13	1,020,290	11	11,351,995	12	22,146,626	12
6	උතුරු මැද	23,168	7	5,298,545	7	900,000	9	6,500,000	7	12,698,545	7
7	ඌව	29,461	9	6,932,643	9	866,791	9	8,153,689	9	15,953,123	9
8	සබරගමුව	31,933	10	7,885,395	10	923,223	10	9,327,936	10	18,136,554	10
9	නැගෙනහිර	30,807	10	7,106,714	9	625,178	6	8,330,494	9	16,062,386	9
එකතුව		320,147	100	78,163,545	100	9,696,245	100	91,221,604	100	179,081,394	100

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු 2016 මුදල් කොමිෂන් සභාව

සටහන: පුරප්පාඩු හැර

වගුව 11: පළාත් සඳහා තක්සේරු කරන ලද අනෙකුත් පුනරාවර්තන වියදම් - 2016 (මුද්දර ගාස්තු හා උසාවි දඩ නොමැතිව)

අංකය	පළාත	පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම් හැර වෙනත් පුනරාවර්තන වියදම්		පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම්		පළාත් පාලන ආයතනවලට කරනු ලබන මාරු කිරීම් සමග වෙනත් පුනරාවර්තන වියදම්	
			%		%		%
1	බස්නාහිර	4,721,000	15	8,038,035	39	12,759,035	25
2	මධ්‍යම	3,363,729	11	2,731,527	13	6,095,256	12
3	දකුණ	3,729,101	12	2,283,662	11	6,012,763	12
4	උතුර	3,712,064	12	1,646,200	8	5,358,264	10
5	වයඹ	3,271,392	11	1,531,558	7	4,802,950	9
6	උතුරු මැද	2,437,188	8	889,566	4	3,326,754	6
7	ඌව	3,620,221	12	1,003,712	5	4,623,933	9
8	සබරගමුව	3,612,736	12	1,216,772	6	4,829,508	9
9	නැගෙනහිර	2,652,795	9	1,095,000	5	3,747,795	7
එකතුව		31,120,226	100	20,436,032	100	51,556,258	100

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

මුදල් කොමිෂන් සභාව විසින් පළාත් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තක්සේරු කිරීමේදී, රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය හා පළාත් මධ්‍යකාලීන සැලසුම්වල අන්තර්ගතය කෙරෙහි සැලකිලිමත් වෙමින් පුළුල් විමර්ශනයක් සිදු කරනු ලබයි. එසේම, සේවා සැපයීම් නඩත්තුව, සේවා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, සැලසුම්ගත ප්‍රතිඵල ඵලදායී ලෙස ළඟා කර ගැනීම, ද්විකරණය වැළැක්වීම සහ සම්පත් නාස්තිය පිටුදැකීම, ප්‍රමුඛ අවශ්‍යතාවයන් කෙරෙහි විශේෂයෙන් සැලකීම සහ පළාත් ආයතනවල ක්‍රියාත්මක ධාරිතාවය යන කරුණු කෙරෙහි නිසි අවධානය යොමු කරනු ඇත.

වගුව 12: 2016 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් තක්සේරු කරන ලද පළාත් ප්‍රාග්ධන අවශ්‍යතා රු.මි.

පළාත	පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන		උපමාන පාදක ප්‍රදාන	
	මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය	පළාතේ කොටස (%)	මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය	පළාතේ කොටස (%)
බස්නාහිර	6,200	13.8	1,500	13.6
මධ්‍යම	5,600	12.4	1,300	11.8
දකුණ	5,300	11.8	1,300	11.8
උතුර	4,500	10.0	1100	10.0
වයඹ	4,700	10.4	1100	10.0
උතුරු මැද	4,100	9.1	1100	10.0
ඌව	4,700	10.4	1200	10.9
සබරගමුව	5,300	11.8	1,200	10.9
නැගෙනහිර	4,600	10.2	1200	10.9
එකතුව	45,000	100	11,000	100.0

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

5.3 පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පළාත් අතර අරමුදල් බෙදා හැරීම, මුදල් කොමිෂන් සභාව සතු ප්‍රධාන කාර්යයක් වේ. මහා භාණ්ඩාගාරයත් සමඟ එකඟතාවයකින් යුතුව ජාතික අයවැයෙන් සමස්ත අරමුදල් ප්‍රමාණය වෙන් කිරීමෙන් අනතුරුව මෙම බෙදා වෙන් කිරීම සිදු කරන ලැබේ. සියලුම පළාත් ආයතන ස්වකීය වාර්ෂික අයවැය සැකසීමෙන් අනතුරුව ඒවා පළාත් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බැවින්, මුදල් කොමිෂන් සභාව විසින් අරමුදල් බෙදා හැරීමේදී අවශ්‍යතා තක්සේරු කිරීම දැඩි ලෙස අවධානයට ගනු ඇත.

2016 වර්ෂය සඳහා පළාත් වෙත වෙන් කරනු ලැබූ සාමූහික ප්‍රදාන පහත පරිදි වේ.

වගුව 13: සාමූහික ප්‍රදාන බෙදා වෙන් කිරීම - 2016

(රු.'000)

අංකය	පළාත	සාමූහික ප්‍රදාන
1	බස්නාහිර	21,743,756
2	මධ්‍යම	23,374,837
3	දකුණ	20,507,815
4	උතුර	16,174,230
5	වයඹ	20,797,869
6	උතුරු මැද	12,838,965
7	ඌව	16,249,837
8	සබරගමුව	18,219,198
9	නැගෙනහිර	16,511,493
එකතුව		166,418,000

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

ඉහත පරිච්ඡේද 3 මගින් විස්තර කර ඇති සංඛ්‍යාතමය ක්‍රමවේදය භාවිත කර මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව ප්‍රාග්ධන අරමුදල් (පළාත් නිශ්චිත සංවර්ධන හා උපමාන පාදක) පළාත් අතර බෙදා දෙන ලද ආකාරය පහත වගුව මගින් විස්තර කෙරේ. ජාතික මට්ටමෙන් විදේශාධාර හා දේශීය අරමුදල් යොදවා ගෙන ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන් ද මෙයට ඇතුළත් වේ.

වගුව 14: ප්‍රාග්ධන ප්‍රතිපාදන බෙදා වෙන් කිරීම - 2016

රු.මි.

පළාත	උපමාන පාදක ප්‍රදාන	පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන	උප එකතුව	පළාතේ කොටස (%)	විශේෂ ව්‍යාපෘති	විදේශාධාර ව්‍යාපෘති	එකතුව	පළාතේ කොටස (%)
බස්නාහිර	460.00	2,894.10	3,354.10	10.81	-	746.10	4,100.20	9.11
මධ්‍යම	423.00	3,684.30	4,107.30	13.24	-	1,067.04	5,174.34	11.50
දකුණ	413.00	2,246.30	2,659.30	8.57	1,000.00	730.00	4,389.30	9.75
උතුර	475.00	3,199.30	3,674.30	11.84	150.00	4,993.70	8,818.00	19.59
වයඹ	375.00	3,216.30	3,591.30	11.58	-	1,118.10	4,709.40	10.46
උතුරු මැද	400.00	2,838.30	3,238.30	10.44	-	1,226.92	4,465.22	9.92
ඌව	475.00	2,736.30	3,211.30	10.35	-	833.66	4,044.96	8.99
සබරගමුව	514.00	2,913.30	3,427.30	11.05	-	1,148.00	4,575.30	10.17
නැගෙනහිර	465.00	3,297.30	3,762.30	12.13	-	969.75	4,732.05	10.51
එකතුව	4,000.00	27,025.5	31,025.5	100.	1,150.00	12,833.27	45,008.77	100.00

මූලාශ්‍රය: අයවැය ඇස්තමේන්තු 2016

5.4 පළාත් පාලන ආයතන මූල්‍යනය

පළාත් පාලන ආයතනවලට මාරු කරනු ලබන අරමුදල්වල ප්‍රධානම කොටස වනුයේ අනුමත ත්‍යාග කාර්යමණ්ඩලය සඳහා ගෙවනු ලබන වැටුප් සහ සහිකයින් වෙත ගෙවනු ලබන දීමනා වේ. වර්තමානයේදී කාර්යමණ්ඩල වැටුප් මුළුමනින්ම පාහේ රජය විසින් දරනු ලැබේ. කොන්ත්‍රාත් හා තාවකාලික පදනමින් බඳවාගත් සේවකයින් සඳහා මුලදී වැටුප් ගෙවනු ලැබූයේ පළාත් පාලන ආයතන උපයාගත් ආදායම්වලින්ය. මෑතදී මෙම සේවකයින් අනුමත කාර්යමණ්ඩලයට අන්තර්ග්‍රහණය කරන ලදී. ඒ අනුව සේවකයන්ගේ මුළු වැටුප් ප්‍රමාණයන් සාමූහික ප්‍රදානවලින් සිදු කරනු ලබන මාරුකිරීම් මගින් ගෙවනු ඇත. එලෙස රැස් කරන ලද ආදායම මහජනතාවගේ සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම හා වැඩිදියුණු කිරීම සඳහා යෙදවීම අපේක්ෂා කෙරේ. ඊට අමතරව මුද්දර ගාස්තු හා උසාවි දඩ වශයෙන් පළාත් සභාව විසින් අදාළ පළාත් පාලන ආයතන වෙත ලබා දෙන අරමුදල්ද සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ආයෝජනය කළ යුතුව ඇත.

වගුව 15: පළාත් පාලන ආයතනවල සේවක වැටුප් හා සහිකයින්ගේ දීමනා ගෙවීම සඳහා මුදල් වෙන් කිරීම් – 2016

පළාත	මහ නගර සභා	නගර සභා	ප්‍රාදේශීය සභා	මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව	සාමාජිකයින්ගේ දීමනා		කාර්ය මණ්ඩල වැටුප් ප්‍රතිපූරණය		මුළු එකතුව (රු.'000)
					සාමාජිකයන් ගණන	දීමනාව (රු.'000)	සත්‍ය	මුදල (රු.'000)	
බස්නාහිර	7	14	27	48	884	179,940	17,859	7,858,095	8,038,035
මධ්‍යම	4	6	33	43	634	125,580	6,104	2,605,947	2,731,527
දකුණ	3	4	42	49	585	116,880	4,271	2,166,782	2,283,662
උතුර	1	5	28	34	398	79,140	3,686	1,567,060	1,646,200
වයඹ	1	3	29	33	501	96,840	3,404	1,434,718	1,531,558
උතුරුමැද	1	0	25	26	283	58,020	1703	831,546	889,566
ඌව	2	1	25	28	319	61,929	2,257	941,783	1,003,712
සබරගමුව	1	3	25	29	424	78870	2,643	1,137,902	1,216,772
නැගෙනහිර	3	5	37	45	413	91,195	3,020	1,003,805	1,095,000
එකතුව	23	41	271	335	4,441	888,394	44,947	19,547,638	20,436,032

මූලාශ්‍රය: පළාත් අයවැය ඇස්තමේන්තු සහ මුදල් කොමිෂන් සභාව - 2016

6. ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය සමඟ අනුගත වීම

රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂිත ප්‍රධාන අරමුණ වනුයේ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් ලෙස දැනට ලබාගෙන ඇති ප්‍රගතිය තවදුරටත් ඉදිරියට වර්ධනය කිරීම සහ ආර්ථික වර්ධන වේගය 7- 8% ක මට්ටමක පවත්වාගෙන යාමය. ඒ සඳහා “ රට හඳුනා පංචවිධ ක්‍රියාවලිය” යන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ යම්තේන් තේමාවන් පහක් මුල් කරගෙන රට තුළ සමාජ - ආර්ථික විප්ලවයක් ඇති කිරීම ඉලක්ක කර ඇත.

ආර්ථිකය දියුණු කිරීම, දූෂණය හා වංචාව පිටුදැකීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම හා අධ්‍යාපනය ඉහළ නැංවීම එම පංචවිධ ක්‍රියාවලියයි. ඒ අනුව, “සමාජ - වෙළඳපොළ ආර්ථිකය” පිළිබඳ සංකල්පය අනුගමනය කරමින් ඒක පුද්ගල ආදායම වැඩි කිරීමටත්, විවිධ ආදායම් කාණ්ඩ අතර පවත්නා ආදායම් ව්‍යාප්ති විෂමතා අඩු කිරීමටත්, ප්‍රාදේශීය වශයෙන් දක්නට ලැබෙන සමාජ - ආර්ථික සංවර්ධන විෂමතා අවම කරලීමටත්, නිදහස් අධ්‍යාපනය තවදුරටත් තහවුරු කරලීමටත් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ වැඩි අවධානයක් යොමු කර ඇත. අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනවල අඩංගු කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

ඉහතින් දැක්වෙන සාර්ව මට්ටමේ උපායමාර්ගවලට අනුගත වන පරිදි ස්වකීය වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස මුදල් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ මගින් පළාත්වලට උපදෙස් සපයා ඇත.

6.1 ආර්ථිකය දියුණු කිරීම

ආර්ථිකය දියුණු කිරීම රජයේ නව ප්‍රතිපත්තිය වන පංචවිධ ක්‍රියාවලියේ එක් ප්‍රධාන අපේක්ෂාවකි. ආර්ථික සංවර්ධනය මනින මිම්මක් ලෙස සහග්‍ර සංවර්ධන දර්ශක අතින් ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා ගෙන ඇත. ඉදිරියේ දී තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත්කර ඇති සංවර්ධන අරමුණු 17 සහ ඉලක්ක 169 ට අනුව ඉදිරි සංවර්ධන කාර්යයන් සිදු කරන බවට රජය විසින් එකඟතාවය පළ කර ඇත. ඒවා අතර 2030 වන විට ඉටු කරලීමට අපේක්ෂිත පහත දැක්වෙන අරමුණු පළාත් සංවර්ධනය සඳහා උපයෝගී කරගත හැකිය.

- සෑම ස්වරූපයකින්ම සියලු තැන්හි පවත්නා දිළිඳුකම අවසන් කිරීම.
- කුසගින්න හා මන්දපෝෂණය ශුන්‍ය තත්ත්වයට පත් කිරීම.
- සෑමට මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ සුභසාධනය සැලසෙන පරිදි ඒඩ්ස්, ක්ෂය රෝගය, මැලේරියා සහ අනෙකුත් බෝවන රෝග හා වසංගත රෝග තුරන් කිරීම.
- සියලු දරුවන්ගේ සඳහා ප්‍රාථමික සහ ද්විතියික නිදහස් අධ්‍යාපනය සහතික කිරීම.
- සෑමට පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම පිණිස ප්‍රමාණවත් යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සඳහා ආයෝජනය කිරීම.
- සෑමට සාධාරණ මිලකට පවිත්‍ර බලශක්තිය ලබා ගැනීම සඳහා සූර්ය, සුළං හා තාප වැනි පවිත්‍ර බලශක්ති මූලාශ්‍රවල ආයෝජනය කිරීම.
- පහළ ආදායම් කාණ්ඩවලට අයත් වන්නන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම.
- පාරිසරික පද්ධති සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය.

තවද, ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා රජය විසින් පහත දැක්වෙන ක්‍රියාමාර්ග ඉදිරියේ දී අනුගමනය කරනු ඇත.

- දස ලක්ෂයක් රැකියා උත්පාදනය කිරීම.
- ආර්ථික සංවර්ධන අධිකලාප පිහිටුවීම මගින් නිෂ්පාදන කර්මාන්ත, කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය හා සැපයුම් සේවා කේන්ද්‍රකොටගත් විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම.

- මුළු දිවයිනම ආවරණය වන පරිදි කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාප ඇති කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් නව නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම.
- සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංචාරක සංවර්ධන අධිකලාප පිහිටුවීම.
- කෘෂිකාර්මික සංවර්ධන අධිකලාප පිහිටුවීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදන ලෝක වෙළඳපොළ තුළ තරග කළ හැකි පරිදි ඉහළ නැංවීම.
- ධීවර ආර්ථික සංවර්ධන අධිකලාප වෙරළ තීරය ආවරණය වන පරිදි පිහිටුවීම තුළින් මහා පරිමාණ හා සුළු පරිමාණ ධීවර කර්මාන්තකරුවන් දිරිගැන්වීම.
- දිවයින පුරා පොකුරු ගම්මාන 2,500 ක් ඇති කිරීම තුළින් ගම කේන්ද්‍රකොටගත් සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීම.

මෙම ජාතික ප්‍රතිපත්තියට අනුගතව ව්‍යාපෘති හඳුනාගෙන ආයෝජනය කිරීමේ කාර්යයට පළාත් දායක වන පරිදි සැලසුම් සකස් කිරීමට මුදල් කොමිෂන් සභාව මේ වන විටත් මාර්ගෝපදේශ ලබා දී ඇති අතර, රජයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය සපයන ආකාරයෙන් ව්‍යාපෘති අනුමත කිරීම සිදු කරනු ඇත. රටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමේ හා ප්‍රාදේශීය තුළින් සංවර්ධනය ළඟා කරගැනීමේ අපේක්ෂාවෙන් මුදල් කොමිෂන් සභාව විසින් 2016 වසරේ සිට පහත පියවරයන් අනුගමනය කරනු ඇත.

- පළාත තුළ පවත්නා සමාජ-ආර්ථික විෂමතා අවම කිරීම සඳහා පළාතට අයත් දිස්ත්‍රික් අනුව සම්පත් වෙන් කිරීම වඩාත් ඵලදායී හා කාර්යක්ෂම වන බැවින්, 2016 වර්ෂයේ සිට ඉදිරියට පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වෙන් කිරීමේදී දිස්ත්‍රික් පදනම සැලකිල්ලට ගැනීම.
- පළාත තුළ පවත්නා විෂමතාවයන් අවම කිරීමට හැකිවන පරිදි “ඉල්ලුම මත පදනම් වූ ප්‍රවේශය” අනුව යමින් ප්‍රජා සහභාගිත්වය තුළින් ව්‍යාපෘති හඳුනා ගැනීමට පළාත්වලට උපදෙස් දීම.
- වාර්ෂික සංවර්ධන සැලසුම්වල අන්තර්ගත වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුපරම් කටයුතු කෙරෙහි පළාත් බලධාරීන් යොමු කරවීම.

6.2 දූෂණය මුලිනුපුටා දැමීම

දූෂණය මැඩපැවැත්වීම රජයේ ප්‍රතිපත්තියේ තවත් එක් ප්‍රධාන අරමුණකි. මේ යටතේ සියලු අංශයන් ආවරණය වන ආකාරයේ දූෂණ විරෝධී සහ අල්ලස් විරෝධී නීති හඳුන්වාදීමට රජය අපේක්ෂා කර ඇති අතර, වියදම් කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මේ සඳහා මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වෙත පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.

- රාජ්‍ය වියදම් මනා ලෙස කළමනාකරණය කිරීම සහ නාස්තිය හා දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් යොමු කරවීම.
- ගොඩනැගිලි ඉදිකිරීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කළයුතු අතර, රජයේ ගොඩනැගිලි, වාහන, යන්ත්‍රසූත්‍ර හා උපකරණ උපරිම ප්‍රතිඵල ලැබෙන අයුරින් භාවිත කළ යුතු බවට පළාත් දැනුවත් කිරීම.

6.3 වැඩි ආදායම් ලබන ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම

දැනට සමාජය තුළ පවතින්නේ ධනවතුන් වඩාත් ධනවත් වන හා දුප්පතුන් වඩාත් දුප්පත් වන ආර්ථික ක්‍රියාවලියකි. මෙම තත්ත්වයෙන් රට මුදවාගෙන මධ්‍යම ආදායම් තත්ත්වයෙන් ඉහළට ගමන් කළ හැකි තත්ත්වයට පත් කරවනු පිණිස පහත දැක්වෙන මූලික කරුණු කෙරෙහි රජයේ ප්‍රමුඛතාවය ලබා දී ඇත.

- i. රැකියා හා ආදායම් උත්පාදනය අරමුණු කරගෙන ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායක අංශය දිරිගැන්වීම.
- ii. මධ්‍යම පන්තිය සවිබල ගැන්වීම හරහා ඔවුන් ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම.
- iii. ගෙවත්ත හා ගම කේන්ද්‍ර කරගනිමින් ජාතික මට්ටමෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් දේශීය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම.
- iv. පහසුවෙන් පීඩාවට පත්විය හැකි සමාජ කණ්ඩායම් සඳහා ප්‍රමාණවත් පරිදි ආධාර සැපයීම හා ඔවුන් සවිබල ගැන්වීම.
- v. කාලීන ජීවන වියදමට අනුව උසස් ජීවන තත්ත්වයක් ලැබිය හැකි පරිදි වැටුප් හා වෙනත් තීරණය කිරීම.

පළාත්වල වෙසෙන ජනතාවට මෙම ප්‍රතිලාභ ලබා දීම සඳහා සංචාරක කර්මාන්තය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය, කෘෂිකර්ම ප්‍රවර්ධනය, ගොවි හා කාන්තා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකිය. තවද, රටේ ජාතික ආර්ථිකයට ස්වයං රැකියා සහ කුඩා පරිමාණ ව්‍යවසාය මූලික කර ගත් අවිධිමත් ආර්ථික අංශ තුළින් ලැබෙන දායකත්වය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට මුදල් කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

6.4 අධ්‍යාපනය ඉහළ නැංවීම

රටක් සතු වටිනාම සම්පත මානව සම්පත වේ. එබැවින් මානව සම්පත් සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළේ ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි ශ්‍රී ලාංකීය ශ්‍රම බලකාය සවිබල ගැන්වීම හෙවත් නිපුණතා සංවර්ධනය කෙරෙහි සැලකිල්ල යොමු වී ඇත. මේ සඳහා රජය විසින් පහත දැක්වෙන ප්‍රතිපත්ති හඳුනාගෙන ඇත.

- හේදයකින් තොරව සියලු පාසල්වලට වැඩි පහසුකම් හා දිරිගැන්වීම් ලබාදීම.
- බිමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලු පාසල්වලට නළ ජලය හා ක්‍රමවත් සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
- නව පාසල් අධ්‍යාපන පනතක් හඳුන්වා දීම.
- ජාතික ඊ පුස්තකාල ස්ථාපිත කිරීම.
- අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කරනු ලබන ප්‍රතිශතය 6% ක ඉලක්කය දක්වා ගෙන යාම.

ඉහත ප්‍රතිපත්ති හා සමගාමීව මුදල් කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අංශය සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ප්‍රතිපත්තිවලට ගැලපෙන පරිදි පළාත් තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ ලබාදී ඇත. එහිදී වැඩි අවධානයක් පහත කරුණු කෙරෙහි යොමු කර ඇත.

- I. ඉදිකිරීම් නිම නොකරන ලද පාසල් ගොඩනැගිලි සම්පූර්ණ කිරීම සහ ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීම සිදු කිරීම.
- II. දුෂ්කර පාසල්වල ගුරු හිඟය මඟ හැරවීමේ පියවරක් ලෙස ගුරු නිවාස ඇතුළු පොදු පහසුකම් සැපයීම.
- III. ගුරු අධ්‍යාපනය උසස් තලයකට පරිවර්තනය කිරීම/ අධ්‍යාපන සේවා වෘත්තීයකරණය කිරීම.
- IV. පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම.
- V. විධිමත් පාසල් අධ්‍යාපනයෙන් බැහැරවන සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය සඳහා මහපෙන්වීම හා පහසු කරලීම.

6.5 යටිතල පහසුකම් සඳහා ආයෝජනය

ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ නව ප්‍රතිපත්තිය වන පංචවිධ ක්‍රියාවලියේ යටිතල පහසුකම් විෂයයෙහි ආයෝජනය සඳහා මූලිකත්වය දී ඇත. ඒ යටතේ, සෞඛ්‍යය සහ සමාජ සුභසාධනය, ප්‍රවාහන, මාර්ග හා නිවාස යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

මුදල් කොමිෂන් සභාව විසින් උක්ත රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැලපෙන පරිදි පළාත් තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ ලබාදී ඇත. ඊට අදාළව ප්‍රතිපාදන ද වෙන් කර ඇත. ඒ සඳහා ව්‍යාපෘති හඳුනා ගැනීමේ දී පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස පළාත් බලධාරීන් දැනුවත් කර ඇත.

- ඉදිකිරීම් නිම නොකරන ලද රෝහල් ගොඩනැගිලි සම්පූර්ණ කිරීම හා ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීම.
- විශේෂයෙන් දුෂ්කර පළාත්වලට අයත් රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල අවශ්‍යතාවයන් නිසි පරිදි පවත්වා ගැනීමට හැකි වන පරිදි නිල නිවාස ඉදි කිරීම.
- වෛද්‍ය උපකරණ මිලට ගැනීම හා නඩත්තු කිරීම.
- රෝග නිවාරණය හා පාලනය කිරීම.
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම.
- ප්‍රාදේශීය සහ මූලික රෝහල්වල බාහිර රෝගී අංශ, හදිසි ප්‍රතිකාර ඒකක, දන්ත වෛද්‍ය ඒකක සහ අනිකුත් සායනයන් වැඩිදියුණු කිරීම.
- සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදය සංරක්ෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
- ඖෂධ නිෂ්පාදනය සඳහා ඔසු උයන් සංවර්ධනය කිරීම.
- අඩු ආදායම්ලාභී ඉතා දිළිඳු පවුල් සඳහා නිවාස අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පහසුකම් සැපයීම.
- ඉතා දිළිඳු පවුල් සඳහා ස්වයං උපකාරක ප්‍රවේශය යටතේ නිවාස තනා ගැනීම සඳහා ප්‍රදාන සැපයීම.
- පළාත් මට්ටමින් “සී” හා “ඩී” පාරවල් කාපට් කිරීම හා වැඩි දියුණු කිරීම.
- මාර්ග හා සම්බන්ධ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම.
- සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව බස් අංගන නඩත්තු කිරීම.

6.6 පළාත්වල ආදායම වැඩි කිරීම හා පළාත් සඳහා නව හා විකල්ප ආදායම් මාර්ග

පළාත් සභා ක්‍රමය තුළ රජයෙන් පළාත් සභා වෙත මාරු කරන ආදායම් හා පවරන ලද මූලාශ්‍ර යටතේ පළාත් සභා විසින් එකතු කරනු ලබන ආදායම් වශයෙන් මූලාශ්‍ර දෙකකි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් ආදායම් ලැයිස්තුව තුළ පළාත් විසින් එකතු කළ යුතු ආදායම් මූලාශ්‍ර 21 කි. 2016 වර්ෂයේ දී බස්නාහිර පළාත් ආදායම ඉවත් කොට බැලූවිට ඇස්තමේන්තුගත ආදායම, මුළු ඇස්තමේන්තුගත වියදමෙන් 14.5% ක තරම් පහළ අගයක් පවතියි. මෙය බස්නාහිර පළාත සම්බන්ධයෙන් 51.9% ක් වේ.

පළාත් තුළ පවත්නා තත්ත්වයන් ඇගයීමේ දී පවතින නීති රාමුව තුළ පවරන ලද මූලාශ්‍ර යටතේ උපයාගත හැකි ආදායම් වැඩි කර ගැනීමේ අවස්ථා පවතී. පැවරුණු ආදායම් මූලාශ්‍ර අතුරින් මෙතෙක් භාවිත නොකළ ආදායම් මූලාශ්‍ර මගින් නව ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා පළාත් විසින් තම මානව හා භෞතික සම්පත් ප්‍රශස්තව යොදා ගත යුතුය.

එමෙන්ම, පළාත් ආයතනවල ආදායම් ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ඔවුන් දිරිමත් කිරීම ද අත්‍යවශ්‍ය සාධකයකි. විශේෂයෙන්, බොහෝ පළාත් පාලන ආයතනවල ප්‍රඥප්ති යාවත්කාලීන නොවීම හේතුවෙන් ඒවා යටතේ අය වන බදු මුදල් සාපේක්ෂව ඉතා සුළු අගයක් ගනියි. එය පළාත් පාලන ආයතනවල ආදායම අඩුවීම කෙරෙහි සෘජුවම බලපා ඇති බැවින්, අදාළ ප්‍රඥප්ති යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම, පළාත් සභාව විසින් මුද්දර ගාස්තු හා උසාවි දඩ වශයෙන් පළාත් පාලන ආයතන වෙත මුදලක් මාරු කරයි. නමුත්, එම මුදල් පළාත් පාලන ආයතන විසින් කවර ආකාරයෙන් යොදා ගන්නේ ද යන්න අපැහැදිලි බැවින්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් හඳුනා ගත යුතුය.

මේ අනුව පළාත් ආදායම් පදනම ශක්තිමත් කිරීම හා පෞද්ගලික අංශය ආයෝජන සඳහා දිරිමත් වන ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා සියළුම පළාත් නව ක්‍රමවේදයන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ. ඒවා අතර පහත දැක්වෙන ක්‍රියාමාර්ග වැදගත් වේ.

- i. පළාත් තුළ ආයෝජන පෙළඹවීම සඳහා පෞද්ගලික අංශයට පහසුකම් සැපයීම**
මෙහිදී, ඉඩම් පැවරීමේ ක්‍රමවේදය සරල කිරීම, පාරිසරික හා නීතිමය අනුමැතිය ලබා දීම හා ශ්‍රීකයින් සඳහා අවශ්‍ය නිපුණතා පුහුණුව ලබා දීම ආදිය වැදගත් වේ.
- ii. ආදායම් උපයෝජනය සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාවය**
බොහෝ පළාත් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ මත මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන අරමුදල් මතම රැඳී සිටියි. ඒ වෙනුවට පවරන ලද ආදායම් මූලාශ්‍ර මගින් උපයන ආදායම් ඉහළ නංවා ගැනීමත්, ඒවා එලදායීව ආයෝජනය කිරීමත් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්, මෙම සීමිත ආදායම පුනරාවර්තන වියදම් සඳහා පමණක් ම යොදා ගැනීම සීමා කර, ඒවා ප්‍රාග්ධන ආයෝජන සඳහා යෙදවීමට පියවර ගත යුතුය.

iii. පළාත් මට්ටමේ සංවර්ධන විභවතා හඳුනා ගැනීම

පළාත් සංවර්ධනයට යොදා ගත හැකි සම්පත් විභවතාවයන් සෑම පළාතක්ම සතුව පවතියි. මෙම විභවතාවයන් හඳුනාගෙන ඒවා එකතු කළ වටිනාකම හා ආදායම වැඩි වන අයුරින් උපයෝජනයට ගැනීම සංවර්ධනයේ දී ඉතා ඵලදායී වේ.

උක්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික නිෂ්පාදනයට පළාත්වලින් දක්වනු ලබන දායකත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, මෙය පහසු කරලීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ආයෝජන මණ්ඩලය, අදාල රේඛීය අමාත්‍යාංශය හා අදාල පළාත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යෑමට ක්‍රියා කරනු ඇත.

6.7 ආයතනික ප්‍රතිඵල රාමු ප්‍රවේශය අනුගමනය කිරීම

මුදල් කොමිෂන් සභාව විසින් 2013 වර්ෂයේ දී පළාත් ව්‍යාපෘති සැලසුම්කරණය සඳහා ප්‍රතිඵල පාදක කළමනාකරණ ක්‍රමවේදය මත පදනම්ව “ ආයතනික ප්‍රතිඵල රාමු ප්‍රවේශය” හඳුන්වා දෙන ලදී. ඒ අනුව, සියළුම පළාත් විසින් 2013 – 2017 කාල සීමාව සඳහා පස් අවුරුදු මධ්‍යකාලීන ආයතනික ප්‍රතිඵල රාමු සකස් කරන ලද අතර, එය 2015 වර්ෂය දක්වාම ක්‍රියාත්මක විය.

රාජ්‍ය අරමුදල් ඵලදායීව හා කාර්යක්ෂමව ආයෝජනය වීම සහතික කිරීමේ අරමුණින් භාණ්ඩාගාර ලේකම්ගේ 2015.07.29 දිනැති අංක 3/2015 දරන අයවැය චක්‍රලේඛය මගින් ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය 2016 වර්ෂය සඳහා හඳුන්වා දී ඇත. එබැවින්, 2016 වර්ෂයේ දී සියලුම පළාත් විසින් ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය, රජයේ ප්‍රතිපත්තිය හා අයවැය යෝජනා සැලකිල්ලට ගෙන 2016 -2018 වර්ෂ සඳහා නව ආයතනික ප්‍රතිඵල රාමුවක් සැකසිය යුතු වේ. මෙහිදී, දැනටමත් පළාත් තුළ ක්‍රියාත්මක ප්‍රතිඵල පාදක සැලසුම් ප්‍රවේශය සමඟ ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය මැනවින් ගැලපීමෙන් අනතුරුව, පළාත් ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව තුන් අවුරුදු මධ්‍යකාලීන ආයතනික ප්‍රතිඵල රාමුව සැකසිය යුතුය. මේ සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර මුදල් කොමිෂන් සභාව විසින් 2016 වර්ෂයේ මාර්ගෝපදේශ සමඟ ලබාදෙනු ඇත.

6.8 ඵලදායී හා කාර්යක්ෂම අධීක්ෂණ හා මෙහෙයුම් ක්‍රමවේදයක් හඳුන්වා දීම

ආයතනික ප්‍රතිඵල රාමුවේ ඇතුළත් ප්‍රමුඛ පරාසවලට අනුගතව හඳුනාගත් ප්‍රධාන කාර්යසාධන දර්ශකවලට අනුව ආයෝජනවලින් ලද ප්‍රතිඵල ඇගයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂිතය. දැනටමත්, ඒ සඳහා පළාත් දැනුවත් කිරීම කර ඇති අතර, ඉදිරියේ දී මුදල් කොමිෂන් සභාවේ නිලධාරීන් පළාත්වල ව්‍යාපෘති අධීක්ෂණ හා පසු විපරම් කටයුතු සඳහා ක්ෂේත්‍ර වාරිකාවල යෙදවීමට අදහස් කර ඇත.

6.9 ආයතනික කාර්යභාරය හා වැඩ පරිමාව මත පදනම් වූ පළාත් කාර්යමණ්ඩලය හා එහි විහිදීම

මේ වනවිටත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව, අදාළ රේඛීය අමාත්‍යාංශ හා මුදල් කොමිෂන් සභාව එක්ව පළාත් සභාවල ඒ ඒ ආයතනවලට අදාළ ප්‍රශස්ත කාර්යමණ්ඩලය හඳුනාගෙන වාර්තා නිකුත් කර ඇත. එහිදී ඒ ඒ ආයතනවල සේවාවන් උපරිම කාර්යක්ෂමතාවයෙන් මනා ලෙස ඉටු කිරීමට අවශ්‍ය ප්‍රශස්ත කාර්යමණ්ඩලය තීරණය කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත්විට, පළාත් තුළ කාර්යමණ්ඩල හිඟයක් දක්නට නොලැබුණ ද, තවදුරටත් පහසුකම් සහිත නාගරික ප්‍රදේශවල කාර්යමණ්ඩල අතිරික්තයක් ද දුෂ්කර ප්‍රදේශවල හිඟයක් ද පවතියි. මෙම තත්ත්වය මහභූමියේ සඳහා පවතින නීතිරීති බලාත්මක කිරීමත්, වඩා තාර්කික පදනමක් මත කාර්යමණ්ඩලය ඵලදායීව මෙහෙයවීමත් කළ යුතුය. එමෙන්ම, සමස්ත කාර්යමණ්ඩල ව්‍යුහය තුළ විධායක ශ්‍රේණියේ තනතුරුවලට සාපේක්ෂව සහාය කාර්යමණ්ඩලය වේගයෙන් වැඩි වී ඇත. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා පළාත් කාර්යමණ්ඩලය නිශ්චය කිරීම සඳහා නව නිර්ණායක හා ක්‍රමවේද හඳුනාගත යුතුය.

7. නිගමනය

අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අනුව, මධ්‍යකාලීන වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7% - 8% අතර පවත්වා ගැනීමට ඉලක්ක කර ඇත. මෙම වර්ධන වේගය සාර්ව මට්ටමින් අත්කර ගැනීමේ දී පළාත්වලින් සිදු කරනු ලබන දායකත්වය ඉතා වැදගත් වේ. රටෙහි දළ ජාතික නිෂ්පාදිතයට පළාත්වලින් සිදු වන දායකත්වය පිළිබඳව බලන විට තවමත් බස්නාහිර පළාතෙන් 43% ක පමණ බලපෑමක් සිදු වේ. කෙසේ වුවද, පසුගිය වසර පහක පමණ කාලය දෙස බලන විට මෙම දායකත්වය 45% සිට 43% දක්වා පහත වැටීම සාධනීය ලක්ෂණයක් ලෙස හඳුන්වාදිය හැකිය. එමෙන්ම, ඉතා අඩු දායකත්වයක් සපයන ලද උතුරු පළාතේ ප්‍රතිශතය පසුගිය වසර පහ තුළ 2.4% සිට 4% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය එම පළාතේ මෑතකදී සිදු කරන ලද සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය.

මෙයට අමතරව දරිද්‍රතා අනුපාතය, සේවා වියුක්ති අනුපාතය, සෞභාග්‍යතා දර්ශකය, ළදරු මරණ අනුපාතය, පරිගණක සාක්ෂරතා අනුපාතය හා පාසල් හැරයාමේ අනුපාතය වැනි දර්ශකවලට අනුව ද සියලුම පළාත්වල ප්‍රගතියක් දක්නට ලැබේ. මෙයට අමතරව කල්පවත්නා කුටුම්භ උපකරණ භාවිතය, නිවාසවල ගුණාත්මකභාවය, පානීය ජල පහසුකම් හා විදුලිබල සැපයුම වැනි නිර්ණායකවලට අනුව ද සෑම පළාතකම සාධනීය වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වුවද, මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු කරුණක් වනුයේ පළාත් තුළ පවත්නා සමාජ-ආර්ථික විෂමතාවයන් අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. එමෙන්ම, ඉදිරි පළාත්

සැලසුම්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති තිරසාර සංවර්ධන දර්ශක ළඟා කරගැනීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය කෙරේ.

තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් අත්කර ගැනීමේ ව්‍යවස්ථාමය වගකීම ඉටුකරලීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් මුදල් කොමිෂන් සභාව විසින් දැනටමත් අනුගමනය කර ඇති අතර, මේ සඳහා විශේෂ අරමුදල් ප්‍රතිපාදන සැපයීම ද සිදු කර ඇත. එමෙන්ම, පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව පළාත තුළ පවත්නා සමාජ-ආර්ථික විෂමතාවයන් අවම කරලීම පිණිස එකතු කළ වටිනාකම හා රැකියා උත්පාදනය මුල් කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් වෙත ලබාදී ඇත. සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කිරීම තහවුරු කරනු වස් ප්‍රතිඵල පාදක කළමනාකරණ හා ශූන්‍ය පාදක අයවැය ප්‍රවේශයන් පළාත් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇත.


පළාත් පුනරාවර්තන වියදම් මුළු වියදමෙන් 80% ක පමණ ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කළ ද අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකර්ම යන අංශවලට අදාළ පුනරාවර්තන වියදම් සැබැවින්ම මානව ප්‍රාග්ධනයෙහි ප්‍රවර්ධනය සඳහා සිදු කරනු ලබන ආයෝජනයන් වේ. තවද, සේවා සැපයීමට අදාළව බොහෝ ජාතික මට්ටමේ ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අවශ්‍ය මානව සම්පත සපයනු ලබන්නේ පළාත් විසින් වීම ද විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණකි.

8. ඉදිරි පියවරයන්


ඉදිරි පළාත් සංවර්ධන සැලසුම් සැකසීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී රජයේ සංවර්ධන ප්‍රතිපත්ති හා උපායමාර්ගවලට අනුගත වෙමින් කෘෂි ආර්ථිකයේ ඵලදායීතාවය ඉහළ නැංවීම, කුඩා හා සුළු පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය දිරිගැන්වීම, පාරිසරික කළමනාකරණය, මධ්‍යම පංතිය සවිබල ගැන්වීම, සෞඛ්‍යාරක්ෂිත ආහාර ප්‍රචලිත කිරීම, නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාවට නැංවීම හා නිපුණතාවයෙන් යුත් ශ්‍රම බලකායක් ස්ථාපිත කිරීම වැනි කරුණුවලට ප්‍රමුඛතාවය ලබාදිය යුතු වේ. මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා චක්‍රලේඛ මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වෙත ලබාදීම සිදු කරනු ඇත. තවද, පළාත් අතර පවත්නා සංවර්ධන විෂමතාවයන් අවම කිරීමේ කාර්යය තවදුරටත් තහවුරු කිරීම පිණිස දිස්ත්‍රික්ක පදනමින් අරමුදල් වෙන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දී අනුගමනය කෙරේ. මෙලෙස දිස්ත්‍රික්ක අතර මෙන්ම විවිධ අංශ අතර අරමුදල් වෙන් කිරීමේ දී, ප්‍රාදේශීය විෂමතාවයන් පැහැදිලිව නිරූපණය වන සමාජ-ආර්ථික දර්ශක භාවිතයට ගැනෙන සංඛ්‍යානමය ක්‍රමවේදය භාවිත කරනු ඇත. තවද, පළාත් තුළ දක්නට ලැබෙන විශේෂිත විභවතාවයන් හා විදේශීය අරමුදල් යොදවා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ද අරමුදල් වෙන් කිරීමේ දී ප්‍රායෝගික කරුණු ලෙස සැලකිල්ලට ගැනෙනු ඇත. මෙම ක්‍රියාමාර්ග තුළින් අපේක්ෂා කෙරෙනුයේ පළාත්

සඳහා වෙන් කරනු ලබන අරමුදල් වඩා ප්‍රශස්ත ලෙස මහජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරලීම සඳහා යෙදවීමට අවශ්‍ය පරිසරය උදාකර දීමයි.

පළාතේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ප්‍රශස්ත කාර්යමණ්ඩලයක් පවත්වාගෙන යාම තුළින් පුනරාවර්තන වියදම්වල මනා පාලනයක් ඇති කර ගැනීම කෙරෙහි පළාත් යොමු කරවීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ඇත.




යූ.එච්.ප්‍රදීප්කාර
පත් කළ සාමාජික හා සභාපති




අර්ජුන මහේන්ද්‍රන්
නිල බලයෙන් සාමාජික



ආර්.එච්.එස්.සමරතුංග
නිල බලයෙන් සාමාජික



එච්.එම්.සර්ජල්ලාන්
පත් කළ සාමාජික



වී.කනගසබාපති
පත් කළ සාමාජික

ඇමුණුම 1

සාමූහික ප්‍රදාන වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014

රු.මි.

පළාත	2010		2011		2012		2013		2014	
	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම
බස්නාහිර	6,100	6,100	7,170	8,979	9,011.25	8,893.77	8,501.76	9,690.75	11,699	11,699
මධ්‍යම	13,000	13,000	13,270	13,697	13,762.75	13,048.62	14,863.83	15,686.83	17,917	17,917
දකුණු	10,500	10,500	11,172	11,760	11,802.99	11,906.59	12,908.47	13,586.47	15,785	15,785
උතුරු	8,400	8,700	9,153	9,318	8,556.79	8,500.30	10,075.30	10,795.30	12,642	12,642
නැගෙනහිර	10,100	10,100	10,473	10,952	11,385.07	10,737.26	11,635.26	12,066.26	13,784	13,784
වයඹ	12,300	12,299	12,656	13,018	12,651.07	11,920.59	14,118.11	14,846.11	16,413	16,413
උතුරු මැද	7,300	7,300	7,386	7,596	7,005.42	6,776.02	7,345.62	7,764.62	10,594	10,594
ඌව	8,300	8,300	8,897	8,948	9,458.83	9,031.70	10,263.21	10,758.21	12,500	12,500
සබරගමුව	9,000	9,000	9,823	10,335	11,243.32	10,736.94	13,088.46	13,606.46	14,809	14,809
එකතුව	85,000	85,299	90,000	94,602	94,877.48	91,551.79	102,800.00	108,801	126,143	126,143

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව හා මහා භාණ්ඩාගාරය

ඇමුණුම 2

උපමාන පාදක ප්‍රදාන වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014

රු.මි.

පළාත	2010		2011		2012		2013		2014	
	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම	වෙන් කිරීම	නිදහස් කිරීම
බස්නාහිර	450	383	400	660	427	180.41	370	370	475	292.5
මධ්‍යම	410	308	375	337	400	218.40	321	192.6	430	129
දකුණු	350	298	325	292	347	189.46	295	177	380	255
උතුරු	300	255	275	247	294	160.52	195	195	280	280
නැගෙනහිර	325	276	250	230	267	145.78	217	130.2	340	227
වයඹ	300	255	300	270	320	174.72	270	162	350	290
උතුරු මැද	260	260	275	1,277	293	1420.0	230	742	350	192.5
ඌව	300	255	300	240	320	174.72	240	144	330	179
සබරගමුව	380	323	335	301	357	194.92	252	151.2	335	335
එකතුව	3,075	2,612	2,835	3,855	3,025	2,858.93	2,390	2,264	3,270	2,180

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව හා මහා භාණ්ඩාගාරය

ඇමුණුම 3

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කිරීම සහ නිදහස් කිරීම 2010 – 2014

රු.මි.

පළාත	2010		2011		2012		2013		2014	
	වෙන් කිරීම	නිදහස් කිරීම								
බස්නාහිර	1,755	1,737	1,736	1,380	1,990	491	1,701	1,062	2,280	1,078
මධ්‍යම	2,145	1,895	2,490	1,369	3,013	856.88	3,254	889	3,497	1,264
දකුණු	1,773	1,656	1,535	1,283	1,818	813.85	1,634	785	1,715	1,049
උතුරු	2,807	2,365	3,068	1,306	3,568	947.37	3,692.7	836	5,551	1,328
නැගෙනහිර	3,273	1,730	5,079	1,135	3,917	1,108.25	4,915	1,062	3,206	1,595
වයඹ	1,633	1,613	1,542	1,265	1,836	816.85	1,867	765	2,120	1,933
උතුරු මැද	2,350	1,956	2,808	1,141	2,806.5	717.72	2,139.5	741	3,043	1,054
ඌව	2,007	1,888	3,169	1,210	3,117	805.81	2,596	838	3,543	2,282
සබරගමුව	1,737	1,564	2,028	1,110	2,648	709.66	2,765	795	4,245	1,684
එකතුව	19,480	16,403	23,455	11,199	24,713.5	7,267.39	24,564.2	7,773	29,200	13,267

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව හා මහා භාණ්ඩාගාරය

සටහන: සංවර්ධන ව්‍යාපෘති ඇතුළත්ව